

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2025 ජූලි

(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය

(Corporate & Personal Taxation)

2025-07-27

පස්වරු

[01.45 – 05.00]

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

- (1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.
උත්තර ලිවීම සඳහා - පැය 03 යි. පිටු ගණන : 08
ප්‍රශ්න ගණන: 09
- (2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.
- (4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.
- (5) වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයක්ම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.
- (7) ලකුණු 100.

A කොටස

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

ඔබට පහත දැක්වෙන තොරතුරු දී තිබේ:

- ඉන්දික ශ්‍රී ලාංකික පුරවැසියෙකු වුවද, 2020 සිට පකිස්ථානයේ ජීවත් වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ BPO සමාගමක සේවකයෙකු වන අතර, පකිස්ථානයේ සිට මාර්ගගතව සේවය කරයි. ඔහු, 2024 ජූලි 06 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, 2024 ඔක්තෝම්බර් 14 දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත.
- මාලා, අවුරුදු දෙකක සේවා ගිවිසුමක් යටතේ ගණකාධිකාරීවරියක ලෙස සේවය කිරීමට 2025 ජනවාරි 05 දින සවුදි අරාබිය බලා පිටත්ව ගියාය.

ඔබ විසින් කළ යුතු දෑ:

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව, 2024/25 තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ බදු කටයුතු සඳහා ඉහත පුද්ගලයින්ගේ වාසිකභාවය පැහැදිලි කරන්න. (ලකුණු 05)

02 වන ප්‍රශ්නය

සීමාසහිත Win (පොද්ගලික) සමාගම, දේශීය වෙළෙඳපොළ සඳහා වානේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරතව සිටින අතර, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා ලියාපදිංචි වී සිටියි. 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා සීමාසහිත Win (පොද්ගලික) සමාගමේ පිරිවැටුම රු.200,250,000/- කි.

ඔබ විසින් කළ යුතු දෑ:

- සීමාසහිත Win (පොද්ගලික) සමාගම විසින් 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ගෙවිය යුතු සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ගණනය කරන්න. (ලකුණු 03)
- ශ්‍රී ලංකාවේ මුද්දර ගාස්තු පනත යටතේ, මුද්දර ගාස්තු පියවීම සඳහා භාවිත කළ හැකි ක්‍රම දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

රවී, සිය පවුල සමඟ ගම්පහ වාසය කරන අතර, ඔහු, ඔහුගේ සේවා ස්ථානයට ආසන්නයේ පිහිටි අත්කරයක ඉඩමක් රු. මිලියන 85 කට මිලදී ගැනීම සඳහා ඉඩම් හිමියෙකු වන **බණ්ඩාර** සමඟ ගිවිසුමකට එළඹ රු. මිලියන 5 ක අත්තිකාරමක් ගෙවීය. රවී මාස දෙකක කාලයක් තුළ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට එකඟ විය. ඉන් අනතුරුව, ඔහු ඉඩම පර්චස් 10 බැගින් වූ කැබලිවලට කොටස් කළේය. ඉන්පසු, ඔහුට කැබලි 2 ක් තබාගෙන ඉතිරිය මහජනයාට විකුණා දැමීය. රවී, **බණ්ඩාර** ඉතිරි මුදල් ගෙවූ අතර, මෙම සම්පූර්ණ ගනුදෙනුවෙන් ලාභයක් උපයන ලදී. ඔහුට මෙම ගනුදෙනුව මත වන ආදායම් බදු බලපෑම දැන ගැනීමට අවශ්‍ය කර තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

“රාමී ඊශ්වර එදිරිව දේශීය ආදායම් කොමසාරිස්” (*Ram Iswara Vs CIR.*) නඩු තීන්දුව පදනම් කර ගනිමින් රවී විසින් උපයන ලද ලාභය, ආදායම් බද්ද සඳහා යටත් වන්නේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 05)

04 වන ප්‍රශ්නය

- (a) **සීමාසහිත Golden (පොද්ගලික) සමාගම**, එහි පරිපාලිත සමාගම් සඳහා කළමනාකරණ සහ උපදේශන සේවා සැපයීමේ නිරතව සිටියි. 2018 වර්ෂයේදී, සමාගම, **සීමාසහිත Red Sea (පොද්ගලික) සමාගමේ** ස්කන්ධ කොටස් 100,000 ක් එක් කොටසක් රු.500/- බැගින් වූ මිලකට අත්පත් කරගෙන තිබුණි. මෙම කොටස් 2025 ජනවාරි 31 දින රු.90,000,000/- කට විකුණන ලදී. මේ සඳහා තක්සේරු වාර්තාවක් ලබාගැනීම සඳහා වෘත්තීය තක්සේරුකරුවෙකුට රු.500,000/- ක් සමාගම විසින් ගෙවා තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

කොටස් විකිණීම මත **සීමාසහිත Golden (පොද්ගලික) සමාගම** ගෙවිය යුතු ප්‍රාග්ධන ලාභ බද්ද [Capital Gain Tax (CGT)] ගණනය කරන්න. (ලකුණු 03)

- (b) **සීමාසහිත Red Sea (පොද්ගලික) සමාගම**, 2025 ජනවාරි මාසයේදී පහත සඳහන් ගෙවීම් කර තිබේ:

- (1) නීති උපදේශයන් ලබා ගැනීම වෙනුවෙන් **විජේසිංහ**ට ගෙවූ මුදල රු.200,000/- කි.
- (2) **සීමාසහිත Golden (පොද්ගලික) සමාගමට** කුලී ගෙවීම රු.250,000/- කි.

ඔබ විසින් කළ යුතු දෑ:

සීමාසහිත Red Sea (පොද්ගලික) සමාගම විසින් එක් එක් ගෙවීම මත අඩුකළ යුතු අත්තිකාරම් ආදායම් බද්ද [Advance Income Tax (AIT)] ගණනය කරන්න. (ලකුණු 02)

(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය

B කොටස

(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

සීමාසහිත Dhana (පොද්ගලික) සමාගම, ප්ලාස්ටික් අයිතමයන් නිෂ්පාදනයේ සහ විකිණීමේ නියැලී සිටින එකතු කළ අගය මත බද්ද [Value Added Tax (VAT)] සඳහා ලියාපදිංචි සමාගමකි.

- (1) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී **සීමාසහිත Dhana (පොද්ගලික) සමාගම** විසින් සිදුකරන ලද සැපයුම් (එකතු කළ අගය මත බදු රහිතව) පිළිබඳ විස්තර පහත දැක්වේ:

	රු.
අපනයන මත විකුණුම්	6,764,000
සරල කළ එකතු කළ අගය මත බද්ද [Simplified Value Added Tax (SVAT)] සඳහා ලියාපදිංචි පුද්ගලයින්ට දේශීය විකුණුම්	17,662,000
අනෙකුත් පුද්ගලයින්ට කළ දේශීය විකුණුම්	25,450,000

(2) කාර්තුව තුළදී සමාගම, පහත දැක්වෙන යෙදවුම් බදු ගෙවා තිබේ:

	රු.
අමුද්‍රව්‍ය ආනයන මත	1,100,000
අමුද්‍රව්‍ය දේශීයව මිලට ගැනුම් මත	1,127,000
කාර්යාල වියදම් මත	173,000

(3) පෙර කාර්තුවෙන් ඉදිරියට ගෙන එන ලද වැඩිපුර ගෙවූ යෙදවුම් බද්ද (input VAT) රු.25,540/- කි.

(4) සමාගම, කාර්තුවට අදාළ සියලුම සරල කළ එකතු කරන ලද අගය මත බදු (SVAT) බැර වවුචර පත් එකතු කරගෙන තිබේ.

(5) සමාගම, මාසික එකතු කළ අගය මත බදු වාරික වශයෙන් රු.500,000/- ක් ගෙවා තිබේ.

(එකතු කළ අගය මත සම්මත බදු අනුපාතය 18% ක් ලෙස සලකන්න.)

මබ විසින් කළ යුතු දෑ:

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ඉතිරි ගෙවිය යුතු / (වැඩිපුර ගෙවූ) එකතු කළ අගය මත බද්ද තක්සේරු කරන්න. (ලකුණු 10)

06 වන ප්‍රශ්නය

"Home from Heaven" යනු ජේන් සහ ජැක් විසින් ලාභා'ලාභ සම සමච බෙදා ගනිමින් පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයකි. ඔවුන්ගේ ව්‍යාපාරය වන්නේ අභ්‍යන්තර අලංකරණ සේවා සැපයීමයි.

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනයේ උද්ධෘතය පහත දැක්වේ:

	රු.
දළ ලාභය	86,500,000
වෙනත් ආදායම්:	
භාණ්ඩාගාර බිල්පත් මත ලැබුණු පොළී ආදායම (දළ)	922,500
විදේශ ව්‍යාපාර මුදල් බැංකු ඒකකවල [Foreign Currency Banking Units (FCBU)] තැන්පතු මත ලැබුණු පොළී ආදායම	575,000
	87,997,500
වියදම්:	
පරිපාලන වියදම්	(34,253,000)
බෙදාහැරීමේ වියදම්	(9,650,000)
මූල්‍ය වියදම්	(265,000)
හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය	43,829,500

ඉහත ශුද්ධ ලාභය ගණනය කිරීමේදී පහත සඳහන් වියදම් අඩුකරගෙන තිබේ:

(1) හවුල්කරුවන්ගේ වැටුප්:

ජේන් : රු.4,200,000/-

ජැක් : රු.3,600,000/-

(2) තක්සේරු වර්ෂය තුළදී, ලබාගත් සඳහා ආයතනිකමය රැකවරණය සැපයීම සඳහා ස්ථාපනය කරන ලද අනුමත පුනරායතනයකට රු.750,000/- ක් පරිත්‍යාග කර තිබේ.

- (3) පේත්ගේ දියණිය, හවුල් ව්‍යාපාරයේ ගණකාධිකාරීවරිය ලෙස කටයුතු කරන අතර, වර්ෂය සඳහා ඇයගේ වැටුප වශයෙන් රු.360,000/- ක් ගෙවා තිබේ.
- (4) අනෙකුත් සියලුම වියදම්, බදු අරමුණු සඳහා ඉඩ දිය හැකි ඒවා ලෙස උපකල්පනය කරන්න.

මබ විසින් කළ යුතු දෑ:

2024/25 තක්සේරු වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු ආදායම් බද්ද තක්සේරු කරන්න. (ලකුණු 10)

07 වන ප්‍රශ්නය

- (A) සීමාසහිත Hash Tag (පොද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ වාසික සමාගමකි. ඇස්තමේන්තුගත ගෙවිය යුතු ආදායම් බදු ප්‍රකාශය [Statement of Estimated Income Tax payable (SET Form)] අනුව, සමාගම 2024/25 තක්සේරු වර්ෂය සඳහා එහි ආදායම් බදු වගකීම රු.32,500,000/- ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබේ. තවද, සමාගම කාර්තුමය ආදායම් බදු වාර්තා ලෙස පළමු කාර්තු දෙක සඳහා රු.12,000,000/- ක් ගෙවා තිබේ. පළමු කාර්තු 03 සඳහා ස්ථාවර තැන්පතු පොදි ආදායම් මත රු.115,000/- ක්, අත්තිකාරම් ආදායම් බදු [Advance Income Tax (AIT)] ලෙස අඩුකරගෙන තිබේ.

මබ විසින් කළ යුතු දෑ:

- (a) 2024/25 තක්සේරු වර්ෂය සඳහා වන තෙවන වාර්තය වශයෙන් ගෙවිය යුතු මුදල ගණනය කරන්න. (ලකුණු 03)
- (b) 2024/25 තක්සේරු වර්ෂයේ තෙවන ආදායම් බදු වාර්තය ගෙවීමට නියමිත දිනය සඳහන් කරන්න. (ලකුණු 01)

- (B) සීමාසහිත Hash Tag (පොද්ගලික) සමාගම, විසින් 2023/24 තක්සේරු වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද ආදායම් වාර්තාව අනුව ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද වූ රු.6,200,000/- නියමිත දිනය තුළ ගෙවා නොමැත. පැහැර හරින ලද බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිඛිත දැන්වීමක් ලැබී තිබේ.

මබ විසින් කළ යුතු දෑ:

- (a) පැහැර හරින ලද බදු දැන්වීමක අඩංගු වන අයිතම දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (b) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව, නියමිත දිනට බදු ගෙවීමට අපොහොසත් වීම මත පැනවිය හැකි දණ්ඩණයක් (penalty) සඳහන් කරන්න. (ලකුණු 02)
- (c) පැහැර හරින ලද බදු අයකර ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රම දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (මුළු ලකුණු 10)

C කොටස

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

සීමාසහිත හරිත ප්ලාන්ටේෂන් සමාගම, ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් වන අතර, පොල්තෙල් නිපදවා දේශීය වෙළෙඳපොළේ විකිණීමේ නිරතව සිටියි.

පහත සඳහන් තොරතුරු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සීමාසහිත හරිත ප්ලාන්ටේෂන් සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී:

- (1) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සීමාසහිත හරිත ප්ලාන්ටේෂන් සමාගමේ සාරාංශගත ආදායම් ප්‍රකාශනය පහත දැක්වේ:

	රු.
පිරිවැටුම	536,800,000
විකුණුම් පිරිවැය	(348,920,000)
දළ ලාභය	187,880,000
වෙනත් ආදායම්	31,240,000
බෙදාහැරීමේ වියදම්	(23,040,000)
පරිපාලන වියදම්	(75,070,000)
බද්දට පෙර ශුද්ධ ලාභය	121,010,000

- (2) වෙනත් ආදායම්වල පහත දැ ඇතුළත් වේ:

	රු.
කුලී ආදායම	5,600,000
ස්ථාවර තැන්පතු මත පොළී ආදායම (දළ)	15,540,000
ඉඩමක් විකිණීමෙන් ලද ලාභය	10,100,000
	31,240,000

- (3) පරිපාලන වියදම්වල පහත දැ ඇතුළත් වේ:

- වර්ෂය සඳහා ක්ෂය අයකිරීම රු.8,210,000/- කි.
- වර්ෂය සඳහා පාරිතෝෂික වෙන්කිරීම රු.1,940,000/- කි.
- සේවක අර්ථසාධක අරමුදලට [Employees' Provident Fund (EPF)] ප්‍රමාද වී ගෙවීම් මත දණ්ඩණ වශයෙන් රු.64,000/- ක් ගෙවා තිබේ.
- සභාපතිව ලබාදී ඇති වාසස්ථානය වෙනුවෙන් ගෙවන ලද රු.525,000/- ක වාර්ෂික කුලිය, පරිපාලන වියදම්වල ඇතුළත් වන අතර, එය සභාපතිගේ අන්තිකාරම් පුද්ගල ආදායම් බදු [Advance Personal Income Tax (AIT)] අරමුණු සඳහා ගලපා නොමැත.

- (4) බෙදාහැරීමේ වියදම්වල පහත දැ ඇතුළත් වේ:

- වෙළෙඳ ණය වෙනුවෙන් ආදායම් ප්‍රකාශනයට සෘජුව ලියා හරින ලද බොල් ණය රු.460,700/- කි. මෙයට අමතරව ආදායම් ප්‍රකාශනයට සිදුකළ පොදු ප්‍රතිපාදනය රු.136,000/- කි.
- තක්සේරු වර්ෂය තුළදී, සමාගම විසින් අලෙවි අධ්‍යක්ෂවරයාට සිය පවුල සමඟ විදේශ සංචාරයක් ලබා දුන් අතර, ගුවන් ප්‍රවේශපත්‍ර පිරිවැය හා නවාතැන් ගාස්තු රු.800,000/- ක් විය.
- සමාගම, අනුමත පුණ්‍යායතනයක් වන වැඩිහිටි නිවාසයකට රු.300,000/- ක් වටිනා පොල් ගෙඩි පරිත්‍යාග කර තිබේ.

(5) දේපල, පිරිසත සහ උපකරණ පිළිබඳ විස්තර පහත දැක්වේ:

වත්කම් (පිරිවැයට)	2024 අප්‍රේල් 01 දිනට ශේෂය (රු.)	එකතු කිරීම් (රු.)	ඉවත් කිරීම් (රු.)	2025 මාර්තු 31 දිනට ශේෂය (රු.)
ඉඩම්	250,100,000	-	(28,000,000)	222,100,000
කාර්යාල සහ ගබඩා ගොඩනැගිලි	50,125,000	-	-	50,125,000
ගෘහභාණ්ඩ සහ සවි කිරීම්	22,890,000	5,000,000	-	27,890,000
මෝටර් වාහන	13,870,000	3,000,000	-	16,870,000
එකතුව	336,985,000	8,000,000	(28,000,000)	316,985,000

- 2024 දෙසැම්බර් මසදී, ඉඩමක් රු.38,100,000/- කට විකුණන ලදී.
- වර්ෂය තුළදී රු.3,000,000/- කට ට්‍රැක්ටරයක් මිලට ගන්නා ලදී.
- වර්ෂය තුළදී සභාපතිගේ වාසස්ථානය සඳහා රු.1,000,000/- ක ගෘහ භාණ්ඩ මිලට ගන්නා ලදී.
- සභාපතිට ලබා දී ඇති රු.8,000,000/- ක් වටිනා ජප් රථය හැර, අනෙකුත් සියළු වාහන වගා කිරීම හා පොල් අලෙවි කිරීම සඳහා යොදාගනු ලබයි.
- 2024 අප්‍රේල් 01 දිනට තිබෙන සියලුම වත්කම්, 2021/22 තක්සේරු වර්ෂය තුළදී අත්පත් කරගෙන තිබේ.

(6) බැංකුව විසින් ස්ථාවර තැන්පතු පොළී ආදායම මත අත්තිකාරම් ආදායම් බදු [Advance Income Tax (AIT)] / රඳවාගැනීමේ බදු [Withholding Tax (WHT)] වශයෙන් රු.777,000/- ක් අඩුකරගෙන තිබේ.

(7) 2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු කාර්තුමය වාරික වශයෙන් රු.15,600,000/-ක් සමාගම ගෙවා තිබේ.

(8) කුලී ආදායම මත කුලී නිවැසියාගෙන් සමාගමට රු.560,000/- ක රඳවා ගැනීමේ බදු (WHT) සහතික ලැබී තිබේ.

මබ විසින් කළ යුතු දෑ:

2024/25 තක්සේරු වර්ෂය සඳහා සීමාසහිත හරිත ප්ලාන්ටේෂන් සමාගමේ පහත සඳහන් දෑ තක්සේරු කරන්න:

- තක්සේරු කළ හැකි ආදායම,
- බදු අයකළ හැකි ආදායම,
- ගෙවිය යුතු දළ ආදායම් බද්ද, සහ
- ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද / (වැඩිපුර ගෙවූ බද්ද).

(සැ.යු: යම් විෂදමක් ඉඩ දීමට හෝ ඉඩ නොදීමට හේතු පැහැදිලිව සඳහන් කළ යුතුය.)

(ලකුණු 25)

09 වන ප්‍රශ්නය

සුනිල් වාසික පුද්ගලයෙකු වන අතර, දැනට සීමාසහිත පොද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.

2024/25 තක්සේරු වර්ෂයට (මින්මතු 'වර්ෂය' යැයි හැඳින්වෙන) අදාළව සුනිල් සම්බන්ධ පහත සඳහන් තොරතුරු සපයා ඇත:

(1) සේවා නියුක්තියෙන් ලද ආදායම:

- දළ වැටුප - මාසිකව රු.400,000/- කි.
- සමාගම, ඉන්ධන සමග මෝටර් රථයක් (2000 cc) මුහුට සපයා තිබේ.

- ඔහු සමාගම විසින් නොමිලයේ සපයන ලද තට්ටු නිවාසයක ජීවත් වන අතර, මාසික කුලිය රු.250,000/- කි. එය සමාගම විසින් තට්ටු නිවාසයේ අයිතිකරුට ගෙවනු ලැබේ.
- වර්ෂය තුළදී, සමූහයේ කලාපීය සමුළුවක් සඳහා සමාගම නියෝජනය කිරීමට සුනිල්ව විනයට යවන ලද අතර, නවතැන් සඳහා ඇමරිකානු ඩොලර් 1,000 ක් ගෙවන ලදී. (ඇමරිකානු ඩොලර් 1 = ශ්‍රී ලංකා රු.300/-). රු.200,000/- ක් පිරිවැය වූ ගුවන් ටිකට්ටුවක්ද සපයන ලදී.
- වර්ෂය තුළදී, ඔහුගේ බිරිඳ රෝහල් ගත කරන ලද අතර, රෝහල් ගාස්තු වශයෙන් රු.243,000/- ක් ගෙවීමට ඔහුට සිදුවිය. කෙසේවෙතත්, වියදමෙන් 50% ක් සේවායෝජක විසින් ප්‍රතිපූරණය කරන ලදී. මෙම ප්‍රතිලාභය සමාගමේ සියළු විධායක සේවකයින් සඳහා හිමි වේ.
- ඔහුගේ ජංගම දුරකතන බිල්පත් ද සමාගම විසින් ප්‍රතිපූරණය කර ඇත. තක්සේරු වර්ෂය තුළදී ඔහුට කරන ලද එවැනි ප්‍රතිපූරණයන් රු.78,000/- කි.
- වර්ෂය සඳහා අඩු කරන ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද [Advance Personal Income Tax (AIT)] රු.1,248,840/- කි.

(2) වර්ෂය තුළදී, සුනිල්ව, පහත සඳහන් පොළී ආදායම් ලැබුණි:

- භාණ්ඩාගාර බිල්පත් මත - රු.57,000/-.
- වාණිජ බැංකුවක ස්ථාවර තැන්පතු මත රු.228,000/- (ශුද්ධ) - රඳවාගැනීමේ බදු / අත්තිකාරම් ආදායම් බදු (Withholding Tax / AIT) අඩුකරගෙන ඇත.

(3) වර්ෂය තුළදී, සුනිල්ව ඔහුගේ ආයෝජනවලින් පහත ආදායම් ලැබී තිබේ:

- 2025 ජනවාරි මාසයේදී නිල ලැයිස්තුගත පොදු සමාගම්වල කොටස් විකිණීමෙන් සුනිල් උපයන ලද ලාභය රු.187,600/- කි.
- නිල ලැයිස්තුගත පොදු සමාගම්වලින් ලැබුණු ලාභාංශ (ශුද්ධ) ආදායම රු.65,400/- ක් වන අතර, ලාභාංශ ආදායම මත අදාළ අත්තිකාරම් ආදායම් බදු / රඳවාගැනීමේ බදු (AIT / WHT) අඩුකරගෙන තිබේ.

(4) ඔහුගේ නිවස වැලිගම පිහිටා ඇති අතර, එය මාසිකව රු.100,000/- ක් බැගින් පවුලකට කුලියට දී තිබේ.

(5) වර්ෂය තුළදී, සුනිල්, රු.100,000/- ක් වටිනා බෙහෙත්, ගංවතුරෙන් අනාවැකිවන පරිත්‍යාග කර තිබෙන අතර, වැඩිහිටි පුද්ගලයින්ට ආයතනිකමය රුකවරණය සැපයීම සඳහා ස්ථාපනය කර ඇති අනුමත පුණ්‍යායතනයක් වන වැඩිහිටි නිවාසයකට රු.200,000/- ක් පරිත්‍යාග කර ඇත.

(6) සුනිල්, 2024/25 තක්සේරු වර්ෂය සඳහා කාර්තුමය ආදායම් බදු වාරික ගෙවීම් වශයෙන් රු.300,000/- ක් ගෙවා තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

2024/25 තක්සේරු වර්ෂය සඳහා සුනිල්ගේ පහත සඳහන් දෑ තක්සේරු කරන්න:

- බදු අයකළ හැකි ආදායම,
- ගෙවිය යුතු දළ ආදායම් බද්ද,
- ගෙවිය යුතු ඉතිරි / (වැඩිපුර ගෙවූ) ආදායම් බද්ද, සහ
- බදු නිදහස් ආදායම, (වේ නම්).

(සැ.යු: යම් ආදායමක් බද්දට යටත් නොවේ නම්, ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතුය.)

(ලකුණු 25)

කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
දැනුම (1)	තොරතුරු සහ මූලික සංකල්ප ආවර්ජනය කිරීම	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
		සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාව තහවුරු කිරීම.
		සඳහන් කරන්න	ස්ථිර ලෙස හෝ පැහැදිලිව ප්‍රකාශ කිරීම.
		හඳුනා දක්වන්න	සැලකිලිමත්වීමෙන් පසුව හඳුනා ගැනීම, තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
		ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව සම්බන්ධිත අයිතම ලිවීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
අවබෝධය (2)	අදහස් හා තොරතුරු පැහැදිලි කිරීම.	හඳුනාගන්න	අත්දැකීම් හෝ දැනුම භාවිතයෙන් වලංගු බව හෝ වෙනත් ආකාරයෙන් පෙන්වීම.
		අර්ථකතනය කරන්න	වටහාගත හැකි හෝ හුරුපුරුදු පදවලට පරිවර්තනය කරන්න.
		විස්තර කරන්න	ප්‍රධාන ලක්ෂණ ලියා සන්නිවේදනය කරන්න.
		පැහැදිලි කරන්න	අදාළ කරුණු භාවිත කර පැහැදිලි විස්තරයක් කිරීම.
		නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
භාවිතය (3)	අළුත් තත්ත්වයන් තුළ දැනුම භාවිත කර ගැලපීම.	සසඳන්න	තවත් එකක් සමග අනුගත / අනුරූප කරන්න.
		ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
		තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
		විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් හරහා විසඳුම් සෙවීම.
		පිළියෙල කරන්න	විශේෂ අරමුණ සඳහා යමක් කිරීම හෝ සූදානම් වීම.
		ප්‍රදර්ශනය කරන්න	උදාහරණ සමග ඔප්පු කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම.
		ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම මගින් සොයා දැනගැනීම හෝ ගණන් ගැනීම.
		භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යෙදෙන්න.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
විශ්ලේෂණය (4)	අදහස් අතර සම්බන්ධතා ගොඩනගා ප්‍රශ්න විසඳීම.	සන්නිවේදනය කරන්න	තොරතුරු බෙදාහදා ගැනීම හෝ හුවමාරු කර ගැනීම.
		සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.
		අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
		සමානකම් බලන්න	සමානකම් සොයාගැනීම පිණිස පරීක්ෂා කිරීම.
		විමසන්න	තර්ක මගින් සවිස්තර ලෙස පරීක්ෂා කිරීම.
		වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
		විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.